

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීම් තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම්, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍යයන් සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වෘත්තීය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) සමාලෝචිත වර්ෂය අවසන් වන විට තොග ලේඛනයේ විදුලි බුබුළු 224 ක් පැවැතියද, එහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඉදිරියේදී දැක්වීමට කටයුතු කරනු ලබන බව.	තොග වටිනාකම් නිවැරදිව මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා අයවිය යුතු මුද්දර ගාස්තු රු.415,500 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	2024 අවසන් ගිණුම්වලින් නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	සියළුම ආදායම් නිවැරදිව මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) 1987 වර්ෂයේ අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 24 වගන්තියේ 1 (අ) සහ (ආ) උප වගන්ති	සභාව විසින් නඩත්තු කරන විදි සහ මාර්ගවල සිතියම් සකස් කිරීම සහ දැන්වීම් පළකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර නොතිබුණි.	මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනු ලබන බව.	නීති රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 1988 වර්ෂයේ ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති			
(i) 81 රීතිය	එක් එක් කාර්තුව අවසානයේදී ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත් රෙජිස්ටාර් ජනරාල් වෙත යැවීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අයදුම්කර ප්‍රතිපූර්ණ කර ගැනීමට කටයුතු කරනු ලබන බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව ප්‍රතිපූර්ණ අයදුම්පත් රෙජිස්ටාර් ජනරාල් වෙත යැවීමට කටයුතු කළ යුතුය.

(ii) 218 රිනිය

බලප්‍රදේශයේ සියලුම ඉඩම් හා ගොඩනැගිලි වාර්ෂිකව සමීක්ෂණයක් සිදුකළ යුතු වුවත්, එසේ සිදු කර නොතිබුණි. ඉදිරියේදී වාර්ෂිකව සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කරනු ලබන බව. වාර්ෂිකව මූල්‍ය, පරිපාලන රීති ප්‍රකාරව ඉඩම්, ගොඩනැගිලි සමීක්ෂණයක් පැවත්වීමට කටයුතු කළ යුතුය.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

(i) 571(1),(2),(3)

වර්ෂ දෙකක් දැනුවත් කර ඇත. ලබා ඉක්මවූ රු.628,036 ක නොගන්නා මුදල් කල් ඉකුත්වූ තැපත් අදාළ ආදායමට ගැනීමට පාර්ශවයන්ට ලබා දීමට හෝ කටයුතු කරනු ලබන බව. අදාළ පාර්ශවයන්ට ලබා දීමට හෝ ආදායමට ගැනීමට කටයුතු කළ යුතුය.

(ii) 880

ඇප තැබිය යුතු මුදල් හා ගබඩා භාරව කටයුතු කරන ගැනීමට කටයුතු කරනු නිලධාරීන්ගෙන් ඇප මුදල් ලබා ලබන බව. ඇප ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි. මුදල් රෙගුලාසි අනුව, මුදල් හා ගබඩා භාර නිලධාරීන්ගෙන් ඇප මුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු.6,449,901 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු.826,053 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i)	වරිපනම් හා බදු	2,210,000	1,126,980	1,126,980	-	2,170,000	576,441	576,441	-
(ii)	කුලී	1,705,000	1,199,352	1,074,635	124,717	2,805,000	863,350	863,350	1,094,473
(iii)	බලපත්‍ර ගාස්තු	1,310,000	1,236,110	1,236,110	-	1,260,000	1,106,810	1,106,810	-
(iv)	වෙනත් ආදායම්	5,530,000	5,053,275	4,637,775	415,500	4,530,000	3,016,175	3,016,175	-
	එකතුව	10,755,000	8,615,717	8,075,500	540,217	10,765,000	5,562,776	5,562,776	1,094,473

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධන පිළිබඳ නිරීක්ෂයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ටෙන්ඩර් මගින් බදු දීමෙන් හිඟව තිබූ රු.1,029,223 ක මුදල වර්ෂ 15 ක කාලයක් ඉක්මවී තිබුණද, අයකර ගැනීමට හෝ පොත්පත් වලින් ඉවත් කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.	සමන්තුරෙයි ප්‍රාදේශීය සභාව විසින් ගිණුම්වල දක්වා තිබුණු ශේෂයකි. විස්තර ලබා ගැනීමට නොහැකිව ඇත. මෙම මුදල කපා හැරීමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ.	හිඟ මුදලට අදාල ලියවිලි ලබා ගෙන නිසි අනුමැතියකින් යුතුය කපා හැරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 03 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංඛාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විවරණය, පහසුව හා සුභසාධන යන සභාව විසින් ඉටුකළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම් පිළිබඳව අනාවරණයවූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකායර්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) සභා බලප්‍රදේශයේ සාතනය කරනු ලබන එක් ගවයෙකු සඳහා රු.100 ක මුදලක් අයකරනු ලබන අතර, එම ගාස්තු සම්බන්ධයෙන් සභා තීරණ කිසිවක් ලබා ගෙන නොතිබුණු අතර ගව සාතකාගාරය පවිත්‍ර කිරීමේ වියදම්, වාහන වල ඉන්ධන වියදම් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවාඩු දින දීමනා යනාදියට ගැළපෙන පරිදි ගාස්තු ප්‍රමාණය තීරණය කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේ ගාස්තුව වැඩි කිරීමට බලාපොරත්තුවක් බව.	ගව සාතන ගාස්තු තීරණය කිරීමේදී සියළු වියදම් ආවරණය වන පරිදි ගාස්තු තීරණය කර යුතුය.
(ආ) 2016 වර්ෂයේ සිට 2022 දක්වා රු.5,493,944 ක් සහ 2023 සිට 2024 දක්වා රු.8,627,898 ක අත ඉතිරි මුදල් ශේෂයක් තිබුණද, පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරි මුදල ආයෝජනය කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනු ලබන බව.	සභාවේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා යොදවා ගත යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
සභාව සතු වාහන සහ ට්‍රැක්ටර් රථ 22 ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී අවශ්‍ය කටයුතු කරනු ලබන බව.	අදාළ කටයුතු කඩිනමින් සිදු කළ යුතුය.

3.3 වාහන භාවිතය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) සභාව විසින් ප්‍රයෝජනයට ගනු ලබන වාහන 03 ක අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	සමන්තුරෙයි ප්‍රාදේශීය සභාවෙන් ලබා දුන් වාහන 02 ක ලියවිලි ලබා නොතිබුණු නිසා මෙය ප්‍රමාද වී ඇති අතර එක් වාහනයක් පවරා ගැනීමට කටයුතු කර ඇති බව.	වාහන වල අයිතිය සභාව වෙත පවරා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය.
(ආ) සභාව විසින් ප්‍රයෝජනයට ගනු ලබන වාහන 10 ක් සඳහා ආදායම් බලපත්‍ර සහ රක්ෂණ ආවරණ සමාලෝචිත වර්ෂයේ අවසානය වන තෙක් ලබා ගෙන නොතිබුණි.	වාහන 06 ක බලපත්‍ර සහ රක්ෂණ ආවරණ ලබා ගැනීමට කටයුතු කර ඇති බව.	ඉතිරි වාහන සඳහා ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

4 ගිණුම් කටයුතු භාවය සහ යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
1988 අංක 56 දරණ සහ 2000 අංක 53 දරණ පනත් වලින් සංශෝධනය කරන ලද, 1980 අංක 47 දරන ජාතික පාරිසරික ආරක්ෂණ පනත හා ඒ යටතේ වූ රෙගුලාසි අනුව, වෙළඳ ආයතන 20 ක් තිබුණද, ඉන් වෙළඳ ආයතන 15 ක පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමට කටයුතු කර නොතිබුණි.	ආයතන 10 කින් අළුත් කර ඇති අතර, ආයතන 08 බලපත්‍ර අළුත් කිරීමට කටයුතු කරන බව.	අදාළ පනත අනුව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමට කටයුතු කළ යුතුය.

4.2

සෑය අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
සභාව විසින් වාර්ෂිකව සෑය අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 900 ක් රැස්කර තිබුණද දිරන අපද්‍රව්‍ය යොදවා කාබනික පොහොර නිෂ්පාදන කර උක් සහ වී ගොවීන්ට විකිණීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී කටයුතු කරනු ලබන බව.	අපද්‍රව්‍ය කළමනාකරණය කර කාබනික පොහොර නිෂ්පාදන කිරීමට කටයුතු කළ යුතුය.